



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1991 අංක 27 දරන
මුද්දර ගාස්තු (සංශෝධන)
පනත

[සහතිකය සටහන් කළේ 1991 ජූලි මස 05 වන දින.]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1991 ජූලි මස 5 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට්
පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

1991 අංක 27 දරන මුද්දර ගාස්තු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1991 ජූලි මස 05 වන දින.]

එල්. ඩී-ඊ. 107/90

1982 අංක 43 දරන මුද්දර ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1991 අංක 27 දරන මුද්දර ගාස්තු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රමුඛ නාමය.

2. 1988 අංක 71 දරන පනතින් සංශෝධිත (මෙහි මින්මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1982 අංක 43 දරන මුද්දර ගාස්තු පනතේ 2 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

1982 අංක 43 දරන පනතේ 2 වන වගන්තිය සංශෝධනය කිරීම.

(1) ඒ වගන්තියේ (ඇ) ඡේදයේ “සෑම සාධන පත්‍රයක්ම” යන වචන වෙනුවට, “සෑම සාධන පත්‍රයක්ම;” යන වචන ආදේශ කිරීමෙන්;

(2) ඒ වගන්තියේ (ඇ) ඡේදයට ඉක්බිතිවම, පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්:—

“(ඉ) මුදල් ආපසු ගැනීම හෝ මාරු කිරීම සඳහා යම් තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවේ තිබෙන යම් බැංකු වත් සමග ඇතුළත් වන යම් ගනුදෙනුවකට අදාළ සෑම ලේඛනයක්ම.”.

3. 1988 අංක 71 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තිය සංශෝධනය කිරීම.

(1) ඒ වගන්තියේ (8) වන ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්:—

“(8අ) යම් බැංකුවක යම් තැනැත්තකුගේ නමින් ඇති ගිණුමකින් ඒ බැංකුවේ එම තැනැත්තාගේම නමින් වූ වෙනත් ගිණුමකට මුදල් මාරුකිරීම සඳහා ඒ බැංකුව සමග ඇතුළත් වූ ගනුදෙනුවකට අදාළ ලේඛනයක්;”;

(2) ඒ වගන්තියේ (9) වන ඡේදයෙහි ඇති “ආණ්ඩුව විසින් හෝ ආණ්ඩුව සඳහා හෝ වෙනුවෙන්” යන වචන වෙනුවට, “කිසිදු පුනිෂ්ඨාමක් නොලබා ආණ්ඩුව විසින්, හෝ ආණ්ඩුව සඳහා හෝ වෙනුවෙන්” යන වචන ආදේශ කිරීමෙන්;

(3) ඒ වගන්තියේ (20) වන ඡේදයට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් ඡේද ඇතුළත් කිරීමෙන් :—

“(20අ) යම් නිල ලැයිස්තුගත පොදු සමාගමක යම් කොටසක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද කොටස් සහතිකය ;

(20ආ) යම් නිල ලැයිස්තුගත පොදු සමාගමක යම් කොටසක් පැවරීම සඳහා ලියා අත්සන් කරන ලද සාධන පත්‍රය ;”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
13 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

4. 1988 අංක 71 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට, පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් මෙසින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :—

“(1) කොමසාරිස් ජනරාල්වරයා විසින්—

(අ) රක්ෂණ ඔප්පු නිකුත් කරන යම් තැනැත්තකුට ;

(ආ) මුදල් නිකුත් කිරීමක් වශයෙන් හෝ වැඩි කරනු ලැබූ නිකුත් කිරීමක් වශයෙන් හෝ සෘණ ස්කන්ධ ඇති කිරීමක් වශයෙන් හෝ කොටස් නිකුත් කරන යම් සමාගමකට ;

(ඇ) ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරන යම් බැංකුවකට ;

(ඈ) යම් සේවා යෝජකයකු විසින් සේවා නියුක්තියන්ට කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් සේවා නියුක්තියන් විසින් මුද්දර ගෙවන ලද කුචිතාන්සි දිය යුතු වන විටක, ඒ සේවා යෝජකයාට ;

(ඉ) ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, මහාධිකරණයේ, දිසා අධිකරණයක හෝ නීති මගින් ඇති කරන ලද යෝජිතවෘත්ත ලද වෙනත් යම් අධිකරණයක නිලධරයකුට ;

(ඊ) යම් ගිවිසුම් පැමිණීම, ඉල්ලීමක් හෝ අයදුමක් ඉදිරිපත් කිරීමේ දී ගෙවීම් කරනු ලබන යම් ණය පත් සමාගමකට ;

(උ) සංචාරක වෙක්පත් මුදල් කරන යම් ආයතනයකට ;

(ඌ) යම් වර්ගයක සාධන පත්‍රවලට මේ පනතින් නියම කරන ලද වේලාවේ දී හෝ ආකාරයෙන් මුද්දර ගැසීම කළ නොහැකි විට හෝ යෝග්‍ය නොවීම සැලකිල්ලට ගෙන, ඒ වර්ගයේ සාධන පත්‍ර නිකුත් කරන වෙනත් යම් තැනැත්තකුට

අවස්ථාවෝචිත පරිදි, ඒ තැනැත්තා විසින් නිකුත් කරනු ලබන රක්ෂණ ඔප්පු වෙනුවෙන් හෝ ඒ සමාගම විසින් නිකුත් කරනු ලබන කොටස් හෝ සෘණ ස්කන්ධ වෙනුවෙන් හෝ ඒ බැංකුව විසින් සපයන ලද වෙක් ආකෘති මත හෝ මුදල් ආපසු ගැනීම හෝ මාරු කිරීම සඳහා යම් තැනැත්තකු විසින් ඒ බැංකුව සමඟ ඇතුළත් වන යම් ගනුදෙනුවකට අදාළ ලේඛන මත හෝ ඒ සේවා නියුක්තයන් විසින් ඒ සේවා යෝජනාව දෙනු ලබන කුචිතාන්ඩි මත හෝ එවැනි අධිකරණයක පවරන ලද යම් සිවිල් හෝ අද්මිරාල් නඩු කටයුතුවල දී ඉදිරිපත් කරනු ලබන හෝ ගොනු කරනු ලබන ලේඛන වෙනුවෙන් හෝ ඒ ණය පත් සමාගම වෙත ඉදිරිපත් කරන ලද යම් හිමිකම් පාලක, ඉල්ලීමක් හෝ අයදුමක් වෙනුවෙන් හෝ ඒ ආයතනය විසින් මුදල් කරන ලද සංචාරක වෙක්පත් වෙනුවෙන් හෝ ඒ වෙනත් තැනැත්තා විසින් නිකුත් කරනු ලබන සාධන පත්‍ර වෙනුවෙන් හෝ ගෙවිය යුතු මුද්දර ගාස්තුව පහත දැක්වෙන සියලුම කොන්දේසි හෝ ඉන් යම් කොන්දේසියක් මත හෝ එකතුකර ගෙවීමට බලය දෙනු ලැබිය හැකි ය :—

- (i) අවස්ථාවෝචිත පරිදි, ඒ තැනැත්තා, සමාගම, බැංකුව, සේවා යෝජකයා, නිලධරයා, ණය පත් සමාගම, ආයතනය හෝ වෙනත් තැනැත්තා කොමසාරිස් ජනරාල්වරයා සමඟ නියමිත ආකෘති යේ සාරානුකූලව බැඳුම්කරයකට ඇතුළත්වීම;
- (ii) අවස්ථාවෝචිත පරිදි, ඒ තැනැත්තා විසින් නිකුත් කරනු ලබන රක්ෂණ ඔප්පු පිළිබඳ හෝ ඒ සමාගම විසින් නිකුත් කරනු ලබන කොටස් හෝ සෘණ ස්කන්ධ පිළිබඳ හෝ ඒ බැංකුව විසින් සපයනු ලබන වෙක් ආකෘති පිළිබඳ හෝ මුදල් අපසු ගැනීම් හෝ මාරු කිරීම සඳහා යම් තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවේ නිබේන යම් බැංකුවක් සමඟ ඇතුළත් වන යම් ගනුදෙනුවකට අදාළ වූ ලේඛන මත හෝ ඒ සේවා නියුක්තයන් විසින් දෙන ලද කුචිතාන්ඩි පිළිබඳ හෝ ඒ අධිකරණයක දී පවරන ලද සිවිල් හෝ අද්මිරාල් නඩු කටයුතුවල දී ඉදිරිපත් කරනු ලබන හෝ ගොනු කරනු ලබන ලේඛන පිළිබඳ හෝ ඒ ණය පත් සමාගම වෙත ඉදිරිපත් කරනු ලබන හිමිකම්පෑම්, ඉල්ලීම් හෝ අයදුම් පිළිබඳ හෝ ඒ ආයතනය විසින් මුදල් කරනු ලබන සංචාරක වෙක්පත් පිළිබඳ හෝ ඒ වෙනත් තැනැත්තා විසින් නිකුත් කරනු ලබන සාධන පත්‍ර පිළිබඳ වාර්තා සටහන්, අවස්ථාවෝචිත පරිදි, ඒ තැනැත්තා, සමාගම,

බැංකුව, සේවා යෝජකයා, නිලධරයා, ණය පත් සමාගම, ආයතනය හෝ වෙනත් තැනැත්තා විසින් පවත්වාගෙන යාම;

(iii) කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලබන යම් කාලසීමාවන් අවසානයේ දී ඒ ඒ කාලසීමාවන් තුළ—

(අ) ඒ තැනැත්තා විසින් නිකුත් කරනු ලබන රක්ෂණ බප්පු;

(ආ) ඒ සමාගම විසින් නිකුත් කරනු ලබන කොටස් හෝ සෘණ ස්කන්ධ;

(ඇ) ඒ බැංකුව විසින් සපයනු ලබන වෙත් ආකෘති හෝ මුදල් ආපසු ගැනීම හෝ මාරුකිරීම සඳහා යම් තැනැත්තකු යම් බැංකුවක් සමඟ ඇතුළත්වන යම් ගනුදෙනුවලට අදාළ වූ ලේඛන;

(ඈ) ඒ සේවා නියුක්තයන් විසින් දෙනු ලබන තුවිලිපත්;

(ඉ) ඒ නිලධරයා පත් කරනු ලැබුවේ යම් අධිකරණයකට ද ඒ අධිකරණයෙහි පවරන ලද සිවිල් හෝ අද්මිනිස්ත්රික නඩු කටයුතුවල දී ඉදිරිපත් කරනු ලබන හෝ ගොනු කරනු ලබන ලේඛන, හෝ

(ඊ) ඒ ණය පත් සමාගම වෙත ඉදිරිපත් කරනු ලබන නිමිකම් පෑම්, ඉල්ලීම් හෝ අයැදීම, හෝ

(උ) ඒ ආයතනය විසින් මුදල් කරනු ලබන සංචාරක වෙක්පත්, හෝ

(ඌ) ඒ වෙනත් තැනැත්තා විසින් ඒ කාලය තුළ නිකුත් කරනු ලබන සාධන පත්

වෙනුවෙන් ගෙවිය යුතු මුළු මුද්දර ගාස්තුව, අවස්ථාවෝචිත පරිදි, ඒ තැනැත්තා, සමාගම, බැංකුව, සේවා යෝජකයා, නිලධරයා, ණය පත් සමාගම, ආයතනය හෝ වෙනත් තැනැත්තා විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙත යැවීම.

මේ උපවගන්තියේ කාර්යය සඳහා “ආයතනය” යන්නෙන්, මුදල් නීති පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචාරක වෙක්පත් මුදල් කිරීම සඳහා බලය දෙන ලද තැනැත්තෙක් හෝ දුද්ගල මණ්ඩලයක් අදහස් වේ.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 54 වන වගන්තියේ (1) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 54 වන වගන්තිය සංශෝධනය කිරීම.

(1) (ඇ) ඡේදයේ “මුද්දරයක් පාවිච්චි කර ඇති අවස්ථාවක.” යන වචන වෙනුවට, “මුද්දරයක් පාවිච්චි කර ඇති අවස්ථාවක;” යන වචන ආදේශ කිරීමෙන්; සහ

(2) ඒ උපවගන්තියේ (ඇ) ඡේදයට ඉක්බිතිවම, පහත දැක්වෙන අලුත් ඡේදය එකතු කිරීමෙන්:—

“(ඉ) යම් ණයවර ලිපියක් සඳහා කරන ලද යථා පරිදි මුද්දර ගැසූ ඉල්ලීමකට අනුව නිකුත් කරන ලද ණයවර ලිපියක් කිසිම ආකාරයකින් පාවිච්චි නොකරන ලද අවස්ථාවක.”.

6. 1988 අංක 71 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 71 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 71 වන වගන්තිය සංශෝධනය කිරීම.

(1) “බලය ලත් නියෝජිතයා” යන අර්ථකථනයෙහි (2) වන ඡේදය වෙනුවට, පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන්:—

“(2) මේ පනතේ කාර්ය සඳහා බලය දෙන ලියවිල්ලේ සඳහන් කරුණු සම්බන්ධයෙන් යම් තැනැත්තකු විසින් තමා වෙනුවෙන් ක්‍රියාකිරීමට කලින් කල ලියවිල්ලකින් බලය දෙනු ලැබූවා වූ ද—

(i) සමාගම් (විගණකවරයන්) නියෝග යටතේ විගණකවරයකු වශයෙන් ලියාපදිංචි පුද්ගලයකු වන්නා වූ ද කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද්දා වූ ද යම් පුද්ගලයෙක්; නැතහොත්

(ii) ඒ සඳහා සාදන ලද නියෝග යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද්දා වූ ද යම් පුද්ගලයෙක්

අදහස් වේ.”;

(2) “සමර්පණය කිරීම” යන අර්ථකථනයට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් අර්ථකථන ඇතුළත් කිරීමෙන්:—

“ණය පත” යන්නෙන්, යම් වෙළෙඳාමේදකුගෙන් බඩු හෝ සේවා කිසිවක් ණය මත මිලට ගැනීම සඳහා යම් ණය පත් සමාගමක් විසින් යම් තැනැත්තකු වෙත ප්‍රදානය කරන ලද බලය පැවරීමක් අදහස් වේ;

"ණය පත් සමාගම" යන්නෙන්, යම් සමාගමක් තමන් විසින් නිකුත් කරන ලද යම් ණය පතක් දරන තැනැත්තෙකු වෙත සහ ඒ ණය පතේ බලය මත යම් වෙළෙන්දෙකු විසින් ණයට සපයනු ලබන බව හෝ සේවා සඳහා ගෙවීම් කරනු ලබන්නේද එම සමාගම අදහස් වේ;";

(3) "ලේඛනය" යන අර්ථකථනය වෙනුවට පහත දැක්වෙන අර්ථකථනය ආදේශ කිරීමෙන්:—

"ලේඛනය" යන්නෙන්—

(අ) යම් අධිකරණයක නඩු කටයුතු සම්බන්ධයෙන් යෙදෙන විට, නීතිඥවරයකු පත්කිරීම, පැමිණිල්ල, උත්තරය, ප්‍රතිඋත්තරය හෝ වෙනත් උත්තර වාදයක්, පෙන්සමක්, ඉල්ලීමක්, දිවුරුම්පත්‍රයක්, පත්කිරීමක්, සිතාසියක්, නඩු තීන්දුවක්, තීන්දු ප්‍රකාශයක්, යම් ආකාරයක ආඥාවක්, ප්‍රදානයක්, රිටි ආඥාවක්, වරෙන්තුවක්, ඉන්වෙන්ටරියක්, ගිණුමක්, අධිකරණ විධානයක්, බැඳුම්කරයක් ඇපකරයක්, කැඳවීම් නියෝගයක් සහ මෝසමක් නොවන වෙනත් ඉල්ලීමක්, ප්‍රශ්න මලාවක්, ප්‍රශ්න මාලාවට උත්තර, අභියාචන පිළිබඳ දැන්වීමක්, ගාස්තු බිල් පත්‍රයක්, කොමිෂන් බලයක්, ඉන්ජිනේරු තහනමක් හෝ දැන්වීමක් අදහස් වේ; තවද,

(ආ) මුදල් ආපසු ගැනීම හෝ මාරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ යම් බැංකුවක් සමග යම් තැනැත්තකු ඇතුළත් වන යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් යෙදෙන විට, එම බැංකුව වෙත දෙනු ලබන්නා වූ ද හා එම බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන්නා වූ ද එම තැනැත්තා විසින් එම බැංකුවෙන් පවත්වාගෙන යන්නා වූ යම් ගිණුමක් මත නිකුත් කරනු ලබන ගැනීම් වෙන්පතක භාවිතය බැහැර කරනු ලබන්නා වූ ද, යම් උපදෙස්, අණක් හෝ නියමයක් (එම උපදෙස්, අණ හෝ නියමය ලියා ඇත්තේ කඩදාසි, චුම්බක, ඉලෙක්ට්‍රොනික හෝ වෙනත් මාධ්‍යයක වුව ද) අදහස් වේ;";

(4) "රාජ්‍ය සංස්ථාව" යන අර්ථකථනයට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් අර්ථකථනය ඇතුළත් කිරීමෙන්:—

"නිල ලැයිස්තුගත පොදු සමාගම" යන්නෙන්, සිය ලියාපදිංචි හෝ ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාව තුළ ඇත්තා වූ හෝ එහි ව්‍යාපාරික කටයුතු පාලනය හා කළමනාකරණය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නා වූ ද සහ 1987 අංක 38 දරන සුරැකුම්පත් සහ පනත යටතේ බලපත්‍රලත් ව්‍යාපාරවස්තු විනිමය ස්ථානයක් මගින් පළකරන ලද යම් නිල ලැයිස්තුවක ස්වකීය කොටස් මිල ලැයිස්තු ගත කර ඇත්තා වූ ද කවර වූ හෝ සමාගමක් අදහස් වේ;";

(5) "ලිවිම" යන අර්ථ කථනයෙහි "ඉලක්කම් යොදනු ලැබිය හැකි" යන වචන වෙනුවට "ඉලක්කම් සංග්‍රහගතව හෝ වෙනත් ආකෘතියකින් යොදනු ලැබිය හැකි" යන වචන ආදේශ කිරීමෙන්."

7. (1) මේ පනතේ 3(3) වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 6 වන වගන්තියට කරන ලද සංශෝධනය 1980 නොවැම්බර් මස 15 දින දින බලාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

අත්තයට
බලපෑම

(2) මේ පනතේ 5 වන වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 54 වන වගන්තියට කරන ලද සංශෝධනය 1986 නොවැම්බර් මස 12 වන දින බලාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු අතර, 54 වන වගන්තිය යටතේ දීමනාවක් සඳහා ඉල්ලීමක් කිරීමට හිමිකම ලැබූ සෑම තැනැත්තකුම, ඔහු මේ පනත ආරම්භ වූ දින සිට මාස තුනක කාලසීමාවක් ඇතුළත ඉල්ලීමක් කරනොත් ඒ වගන්තියේ (2) වන උපවගන්තියට අනුකූලව කටයුතු කරන ලෙස සලකනු ලැබිය යුතු ය.

8. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බල පැවැත්විය යුතු ය.

අනනුකූලතාවක්
ඇති වුව විට
සිංහල
භාෂා පාඨය
බලපැවැත්විය
යුතු බව.